



මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව

2016 ඔක්තෝබර් 27

ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධාන

2016 අංක 01

අවම මූලික ප්‍රාග්ධනය

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

- | | |
|---|---|
| 1. අවම මූලික ප්‍රාග්ධනය | <p>1.1. <u>2018 ජනවාරි 15 දින හෝ ඊට පෙර බලපත්‍රය සඳහා අයදුම් කරනු ලබන සමාගම්</u></p> <p>සෑම බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් විසින්ම සෑම විටම රුපියල් මිලියන සියයකට (රු. 100,000,000/-) නොඅඩු මූලික ප්‍රාග්ධනයක්ද, 2019 ජනවාරි 15 සිට රුපියල් මිලියන එකසිය පනහකට (රු. 150,000,000/-) නොඅඩු මූලික ප්‍රාග්ධනයක්ද පවත්වා ගත යුතුය.</p> <p>1.2. <u>2018 ජනවාරි 15 දිනෙන් පසුව බලපත්‍රය සඳහා අයදුම් කරනු ලබන සමාගම්</u></p> <p>රුපියල් මිලියන එකසිය පනහකට (රු. 150,000,000/-) නොඅඩු මූලික ප්‍රාග්ධනයක් පවත්වාගෙන යා යුතුය.</p> |
| 2. අනුකූල නොවන අවස්ථාවකදී නීතිමය ක්‍රියාමාර්ග | <p>2.1. බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් මෙම විධාන වලට අනුකූල නොවන විටදී;</p> <p>අ. මෙම විධානයන්ට අනුකූල නොවන බවට තහවුරු කරගත් මාසයේ අවසාන දිනට පැවති මුළු තැන්පතු සහ ලබාගත් ණය ප්‍රමාණයේ ශේෂයට සීමා විය යුතුය.</p> <p>ආ. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරන තෙක් සහ ක්ෂුද්‍රමූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් ඒ සම්බන්ධව සෑහීමකට පත්වන බවට තහවුරු කරන තෙක් බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක් විසින් ලාභාංශ නොගෙවිය යුතුය.</p> |
| 3. සමාගමක මූලික ප්‍රාග්ධනය | <p>3.1. සමාගමක මූලික ප්‍රාග්ධනයට පහත සඳහන් දේ ඇතුළත් විය යුතුය.</p> <p>අ. නිකුතු සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සාමාන්‍ය කොටස්. කෙසේ වුවද, පනත යටතේ බලපත්‍ර ලබා ගැනීමට අයදුම්කරන සමාගමක මූලික ප්‍රාග්ධනය ගණනය කිරීමේදී මුදල් මත පමණක් නිකුත් කළ සාමාන්‍ය කොටස් සලකා බලනු ඇත.</p> |

- ආ. නිකුතු සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සමුච්චිත නොවන නිදහස් කරගත නොහැකි වරණීය කොටස්. කෙසේ වුවද, පනත යටතේ බලපත්‍ර ලබාගැනීමට අයදුම් කිරීමට මූලික ප්‍රාග්ධනය තීරණය කිරීමේදී මුදල් මත පමණක් නිකුත් කළ සමුච්චිත නොවන නිදහස් කරගත නොහැකි වරණීය කොටස් පමණක් සැලකේ.
- ඇ. ව්‍යවස්ථාපිත සංචිත
- ඈ. පොදු සංචිත
- ඉ. අවසන් වරට විගණන ගිණුම් ප්‍රකාශයේ සඳහන් රඳවාගත් ලාභය හෝ පාඩුව
- ඊ. පවත්නා වර්ෂයේ ප්‍රකාශයට පත් නොකළ ලාභය (අලාභය)

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
 මුදල් මණ්ඩලයේ සභාපති
 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති